

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, JULY 26, 1901.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Section 1 of Ordinance No. 1 of 1897, "An Ordinance relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands."]

TAKE notice, that unless within three months from the 15th day of July, 1901, being the date of this notice, the persons, if any, who claim any interest in the land commonly called or known as Kirindebedda and Gollekandepatana, situated in the village of Idama in the Dehiwinipalata korale of Udukinda, in the Province of Uva, containing in extent 238 acres 3 roods and 10 perches, and bounded as follows: north by Kirindebedda and Gollekandepatana claimed by the Crown; east by a road, Kosgaha-arawa claimed by the Dambewinne family, Kahatagaha-arawa claimed by K. Appu; south by Warakakandawatta claimed by Don Lewis Appuhami and a path; west by land claimed by the Dambewinne family, appear before me at the Badulla Kachcheri and make claim to the said land or to some interest therein:

I, George Algernon Baumgartner, Government Agent of the Province of Uva, in pursuance of the powers in me vested by Ordinance No. 1 of 1897, will on the 15th day of October, 1901, being the date on which this notice expires, declare by writing under my hand that the said land is the property of the Crown.

G. A. BAUMGARTNER, Government Agent.


විෂි 1901 නවු ජූලි මස 15 වෙනි දින පටන් තුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ලද්දේ දිසාවේ ලබාදෙන කොට්ඨාසයේ දෙතිවන පලාතෙහි ඉඩමේ සහ ගම් නමින් දක්වන අක්කර 238, රූඩ්ස් 3, පාර්ච්ස් 10ක් පමණ ප්‍රමාණය ඇති බිමට මායිම්—උතුරට රජපනතක කිරිඳිදේ බැද්ද සහ ගොල්ලේකන්දේ පතනද; නැගෙනහිරට පාරකින් සහ දඹවත්තේ පව්ලු විසින් උරුමකිසන කොස්ගහ ආරවද, කේ. අප්පු විසින් උරුම කිසන කහටුගහ ආරවද; දකුණට දෙවන් එවිස් අප්පුකන් විසින් උරුම කිසන වරකාකන්ද වත්තද, අක්පාරද; බස්නාහිරට දඹවත්තේ පව්ලු විසින් උරුම කිසන ඉඩමද; සහ පැසිම් පුලු කිරිඳිදේ බැද්ද සහ ගොල්ලේකන්දේ පතනද සහ මෙහි ඉඩම අයිතිවැසිකම් නිමවන සම් කෙතකන් ඇතුළතම ඒ අස විසින් බදුල්ලේ කළුමුරුට ඇවිත් මා ඉදිරිපිට පෙනීසිට එක් ඉඩමට නොකොන් ඊට ඇති සම් කොටසකට කිසි අයිති කමක් පෙන්වා සිටින්නට නොසලස්වන මේ ආඥාවේ ප්‍රකාර තුන්මාසය ඉකුත්වෙන දිනයට වන විට 1901 නවු මන්තෝවිල මස 15 වෙනි දින ලද්දේ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තයා වන ජෝර්ජ් ඇල්බර්ට් ක්‍රිස්ටියානිට් සහ මා විසින් වසි 1897 වන 1 වෙනි ආඥාපනතෙන් මට ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට, අයිතිවැසිකමක් නොකියාළු එක් ඉඩම රජපනතක ඉඩමක් හැටි යට මගේ අත්පත ඇති ලියවිලිකින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගතයුතුයි.

ජී. ඒ. බොර්ගාර්ට්නර්, දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත වහන්සේ.

ඤානාමාකාණ්ඩුන් වෙතින් ඉදිරිපත් කළ කොට්ඨාසයේ දෙතිවන පලාතෙහි ඉඩමේ සහ ගම් නමින් දක්වන අක්කර 238, රූඩ්ස් 3, පාර්ච්ස් 10ක් පමණ ප්‍රමාණය ඇති බිමට මායිම්—උතුරට රජපනතක කිරිඳිදේ බැද්ද සහ ගොල්ලේකන්දේ පතනද; නැගෙනහිරට පාරකින් සහ දඹවත්තේ පව්ලු විසින් උරුමකිසන කොස්ගහ ආරවද, කේ. අප්පු විසින් උරුම කිසන කහටුගහ ආරවද; දකුණට දෙවන් එවිස් අප්පුකන් විසින් උරුම කිසන වරකාකන්ද වත්තද, අක්පාරද; බස්නාහිරට දඹවත්තේ පව්ලු විසින් උරුම කිසන ඉඩමද; සහ පැසිම් පුලු කිරිඳිදේ බැද්ද සහ ගොල්ලේකන්දේ පතනද සහ මෙහි ඉඩම අයිතිවැසිකම් නිමවන සම් කෙතකන් ඇතුළතම ඒ අස විසින් බදුල්ලේ කළුමුරුට ඇවිත් මා ඉදිරිපිට පෙනීසිට එක් ඉඩමට නොකොන් ඊට ඇති සම් කොටසකට කිසි අයිති කමක් පෙන්වා සිටින්නට නොසලස්වන මේ ආඥාවේ ප්‍රකාර තුන්මාසය ඉකුත්වෙන දිනයට වන විට 1901 නවු මන්තෝවිල මස 15 වෙනි දින ලද්දේ දිසාවේ ආණ්ඩුවේ ඒජන්තයා වන ජෝර්ජ් ඇල්බර්ට් ක්‍රිස්ටියානිට් සහ මා විසින් වසි 1897 වන 1 වෙනි ආඥාපනතෙන් මට ලැබී තිබෙන බලයේ ප්‍රකාරයට, අයිතිවැසිකමක් නොකියාළු එක් ඉඩම රජපනතක ඉඩමක් හැටි යට මගේ අත්පත ඇති ලියවිලිකින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගතයුතුයි.

ඩී. ඒ. බොර්ගාර්ට්නර්, කවර්නමේන්තු ආයතනාධිපති.

(2)



Preliminary plan No. 17.

Situation : Idama village in Udakinda pattu of Dehiwinipalata korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
23a	Kirindebedda and Gollekandeputana	238 3 10
<i>Lots excluded.</i>		
D 5	Kande-arawe	1 3 25
E 5	Dambagollekumbura	1 2 10

Surveyor-General's Office,
Colombo, July 3, 1900.

Sheet M $\frac{12}{3, 4, 11, 12}$

R. STANSER TEMPLETON,
for Surveyor-General.